

7. අවමංගල්‍යාධාර යෝජනා ක්‍රමය

මෙම අවමංගල්‍යාධාර යෝජනා ක්‍රමය 2004 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, එහි සාමාජිකයන්ට, ඔවුන්ගේ යැපෙන්නන්ට සහ දරුවන්ට ප්‍රතිලාභ ලබාදීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වේ. අවමංගල්‍යාධාර ගිණුම සඳහා පළමු වාරිකය (රු.150/-) අය වූ දින සිට මෙම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමට සාමාජිකයන්ට හිමිකම් ලැබේ. මෙහිදී සාමාජික මියයාමකදී ඒ සාමාජිකයා වෙනුවෙන් එක් සාමාජිකයෙකුගෙන් රු.5 බැගින් අය කර ගනු ලබයි. මෙම මුදල කාර්තු වශයෙන් අය කර ගනු ලබයි. ඒ සඳහා පහත පරිදි ප්‍රතිලාභ සහ ගෙවීම් සිදු වේ.

ප්‍රතිලාභය හිමි වන අවස්ථාව	වටිනාකම (රු.)
සාමාජික ස්වභාවික මරණයකදී (2026/07/01 සිට)	400,000.00
සාමාජික හදිසි මරණයකදී (2026/07/01 සිට)	750,000.00
සාමාජික සියදිවි නසා ගැනීමකදී	125,000.00
සාමාජික පූර්ණ අකර්මණ්‍ය තාවයකදී	250,000.00
සාමාජික අර්ධ අකර්මණ්‍ය තාවයකදී	125,000.00
වකගඩු සහ හදවත් සැත්කම් වලදී (පෞද්ගලික රෝහල් මගින් සිදු කළ)	25,000.00
කාලාත්‍රයා මියයාමකදී	50,000.00
මව, පියා, නැන්දම්මා සහ මාමණ්ඩිය මියයාමකදී	20,000.00
දරුවා ඉපදී දින 30 සිට අවුරුදු 21 දක්වා වූ අවිවාහක දරුවන් සහ වයස අවුරුදු 22 සිට අවුරුදු 26 දක්වා රැකියාවක් නොකරන අවිවාහක දරුවන් මියයාමකදී	50,000.00

- ඉහත සඳහන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අදාළ සියලු ලියකියවිලි නිසි පරිදි ඉදිරිපත් කළ යුතුය.
- සාමාජික මරණ සම්බන්ධ ඉල්ලීම් සඳහා, මරණය සිදුවූ දින සිට දින 30ක් ඇතුළත ආයතනය දැනුවත් කළ යුතුය.
- ප්‍රතිලාභ අනුමත කිරීම සඳහා අදාළ කොන්දේසි සහ නීතිරීති අදාළ වේ.